



නැණ සයුර අධ්‍යාපතික වැඩසටහන
ලතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව



සාධන මට්ටම අනාවරණය කරගැනීමේ පරීක්ෂණය
2021 අධ්‍යයන වර්ෂය (2022)

10 ගේණිය

ලකුණු දීමේ පටිපාටිය

63 S I,II

ව්‍යවසායකත්ව අධ්‍යයනය I

01. (4)	06. (3)	11. (2)	16. (3)	21. (1)
02. (3)	07. (3)	12. (2)	17. (2)	22. (2)
03. (4)	08. (2)	13. (3)	18. (4)	23. (4)
04. (1)	09. (4)	14. (1)	19. (3)	24. (4)
05. (4)	10. (1)	15. (4)	20. (1)	25. (3)

(ලකුණු $2 \times 25 = 50$)

ව්‍යවසායකත්ව අධ්‍යයනය II

01. (i) රැකියාවන් ලද අත්දුකීම්
- (ii) දිවයිනේ හොඳම කොහු කෙදි ආමුත නිෂ්පාදකයා වීම
 - (iii) ★ රැකියාවන් ඉතිරි කරගත් රු. 100 000 ක මුදල
 - ★ රැකියාවන් ලද අත්දුකීම් හා නිපුණතාවය
 - ★ ඇයගේ පියාගේ සහයෝගය
 - (iv) ★ අධිෂ්ථානය
 - ★ උනන්දුව
 - ★ කැපවීම
 - (v) ★ නායකයාගේ භූමිකාව
 - ★ කළමනාකරුගේ භූමිකාව
 - ★ අභිතිකරුගේ භූමිකාව
 - (vi) ★ රැකියා උත්පාදනය කිරීම
 - ★ ජාතික නිෂ්පාදනයට දායක වීම
 - ★ ප්‍රාදේශීය සම්පත් හා විතයට ගැනීම
 - ★ ආදායම විෂමතාව අඩු කිරීමට දායක වීම
 - ★ ප්‍රාදේශීය සංවර්ධනයට දායක වීම

- (vii) ★ ඇයගේ හැකියා හා දක්ෂතාවය
- ★ අත්දුකීම්වලින් උපරිම ප්‍රයෝගන ගැනීම
- ★ ඇයගේ හාණ්ඩිවල අලංකාර බව හා මතා නිමාව

- (viii) ★ ආකර්ෂණීය ලාභයක් ඉපසිම
- ★ ස්වයංපෝෂිත බව
- ★ නිදහස හා ඉහළ ත්‍යැතියක් ලැබීම
- ★ තම ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා අවස්ථාව ලැබීම
- ★ කාර්යයන්හි විවිධත්වයක් ඇති විම

(ix) අභියෝග :

- ★ මූල්‍ය දුෂ්කරතා ඇති විය හැකි ය.
- ★ කරගයට මුළුණදීමට සිදු වීම
- ★ ව්‍යාපාරය පුළුල් කිරීම පිළිබඳ ගැටළු

සිපුන්ගේ යෝගනා අනුව ලකුණු ලබාදෙන්න.

- (x) ★ ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාගැනීම
- ★ බාහිර පරීක්ෂණයේ ඇති වන වෙනස්කම් භඳුනාගැනීම හා එවාට අවශ්‍ය ප්‍රතිචාර දක්වීම
- ★ ව්‍යාපාර කටයුතු පිළිබඳව නිවැරදි සැලසුම් සැකසීම හා එවාට අනුව ත්‍රියාත්මක විම
- ★ ගනුදෙනු නිවැරදිව වාර්තා කිරීම
- ★ යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීම

(ලකුණු $2 \times 10 = 20$)

02. (i) ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා ව්‍යවමනා සපුරාලීම සඳහා හාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම හා සම්බන්ධ සියලුම කටයුතු ය.
මෙම කටයුතුවල නියැලි පුද්ගලයා ව්‍යාපාරිකයා ලෙස හැඳින්වේ.

(ii)

අවශ්‍යතා	ව්‍යවමනා
★ මූලිකව පැන නිශියි	★ දෙවනුව පැන නිශියි
★ සීමිතයි	★ අසීමිතයි
★ සියලු දෙනාටම පොදුය	★ විවිධ වේ
★ උත්පත්තියන් සමග ඇති වේ	★ ව්‍යාපාරිකයන් නිර්මාණය කරයි

- (iii) ★ කුඩා ප්‍රාග්ධනයක් යොදා තිබීම
- ★ ව්‍යාපාරය තනි අයිතිකරුවෙකු සතු වීම
- ★ ව්‍යාපාර කටයුතු කුඩා පුද්ගලයකට සීමා වීම

★ සේවක සංඛ්‍යාව අඩු වීම

★ තීරණ ගැනීමට ඇති පහසුව

- (iv) ★ මානව සම්පත නිසි පරිදි මෙහෙය වීම
- ★ මග පෙන්වීම

★ සේවකයන් පෙළඳවීම

- (v) ★ මානව කුසලතා
- ★ සංක්‍රෑපනාත්මක කුසලතා
- ★ සන්නිවේදන කුසලතා
- ★ උපදේශන කුසලතා

★ තාක්ෂණික කුසලතා

★ ආදර්ශනක්ව කටයුතු කිරීමේ කුසලතා

★ කණ්ඩායමක් සමග කටයුතු කිරීමේ කුසලතා

(ලකුණු $2 \times 5 = 10$)

03. (i) ★ ව්‍යාපාරයේ මුදල් කටයුතු පාලනය දුරවල වීම
★ කරගකාරිත්වයට මූහුණ දීමට අපහසු වීම
★ ව්‍යාපාරික කටයුතු සැලසුම්වලින් තොරව සිදු කිරීම
★ ව්‍යාපාරයේ පවතින සම්පත් නිවැරදිව පාලනය තොකිරීම
★ දුරවල මානව සම්බන්ධතා
★ ව්‍යාපාරික කටයුතු පිළිබඳ පවතින පළපුරුදේද ප්‍රමාණවත් තොවීම
★ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යවසායකයෙකු ලෙස තොසිනීම
- (ii) ★ ලාභ උපරිම කිරීම
★ වෙළඳපාල කොටස වැඩි කරගැනීම
★ විකුණුම් උපරිම කරගැනීම
★ ගුණාත්මක භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම
★ සමාජ සුහසාධනය
★ පරිසරය සුරෙකීම
- (iii) ★ ආර්ථික කටයුත්තක යෙදීම ★ අවධානමකට මූහුණ දීම
★ ගනුදෙනුවල තීරණ වීම ★ සම්පත් භාවිතා කිරීම
★ තරගයට මූහුණ දීම ★ පැවැත්ම ගැන සිතීම
★ ස්වයං පෙළඳඹීමක් තිබීම
★ නිෂ්පාදනය, මිලදී ගැනීම, විකිණීම සම්බන්ධ තීරණ ගැනීම
- (iv) ★ ව්‍යාපාරය සතු ගක්කින් භා දුරවලතා හඳුනාගත හැකි වීම
★ පරිසරයේ පවතින විවිධ ව්‍යාපාර අවස්ථා හඳුනාගත හැකි වීම
★ ව්‍යාපාර මූහුණ දෙන තරේතන හඳුනාගත හැකි වීම
★ පරිසර වෙනස්වීමවලට ගැලපෙන පරිදි නිෂ්පාදන භා අලේඩී කටයුතු පවත්වාගෙන යාමට හැකි වීම
★ පරිසර වෙනස්වීමවලට ගැලපෙන පරිදි සැලසුම් සකස් කිරීම කළ හැකි වීම
- (v) ★ ස්වභාවික සම්පත් ★ බනිජ සම්පත්
★ සංස්කෘතික සම්පත් ★ ස්වභාවික වනාන්තර
★ සන්න්ව සම්පත
- (ලකුණු $2 \times 5 = 10$)
04. (i) ★ නව තාක්ෂණික ක්‍රම භා උපකරණ භාවිතය
★ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා නැඹුරුවක් ඇති වීම
★ නව බෝග වර්ග භා ගෙවනු වගාව ප්‍රවලිත වීම
★ සෞඛ්‍ය ආරක්ෂිත ආභාර නිෂ්පාදනය
★ නව තොරතුරු භා සන්නිවේදන ක්‍රම භාවිතය
★ නැනෝ තාක්ෂණය ක්‍රියින් ඇති වන ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝගන ගැනීම
- (ii) ★ අමුද්‍රව්‍ය ලබාගැනීමේ පහසුව
★ ගුම්ය ලබාගැනීමේ පහසුව
★ ගනුදෙනුකරුවන් ප්‍රමාණය භා ඔවුන්ගේ විසිරීම
★ යටිතල පහසුකම් ලබාගැනීමේ පහසුව
★ පාරිභෝගිකයන්ට සැපයිය හැකි පහසුකම්
★ හුම්දේ පිරිවැය

(iii)	පුරාතන	නැතන
	<ul style="list-style-type: none"> ★ මූලික අවශ්‍යතා අවම මට්ටම්න් සපුරාගත්ත. ★ අවශ්‍යතා හා ව්‍යවමනා සරල විය ★ තරගකාරීන්වය අඩු ය ★ ව්‍යාපාරිකයා බලවත් ව්‍යහ ★ ලාභය ප්‍රධාන අරමුණ විය ★ වෙනස්වේමේ වේගය ඉතා අඩු ය ★ කුඩා ප්‍රදේශයකට සීමා විය 	<ul style="list-style-type: none"> ★ මූලික අවශ්‍යතා ඉතා උසස් මට්ටම්න් සපුරාගැනීමට දනාත්දු වේ. ★ අවශ්‍යතා හා ව්‍යවමනා සංකීර්ණ වී ඇත. ★ තරගකාරීන්වය වැඩි ය. ★ පාරිභෝගිකයන් බලවත් වී ඇත. ★ ලාභය පමණක් නොව සමාජ සුහසාධනය වැනි අරමුණු ද ඉටු කරගනී. ★ වෙනස්වේමේ වේගය ඉතා වැඩි ය. ★ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇත.

(iv) වෙළඳපාලෙහි තාප්තිමත් නොවූ අවශ්‍යතා හා ව්‍යවමනා සහිතව පසුවන පාරිභෝගික පිරිසයි.

- | | | |
|-----|--|--|
| (v) | <ul style="list-style-type: none"> ★ ස්වකිය ඉතිරිකිරීම ★ නැදු හිත මිතුරන්ගෙන් ★ ගනුදෙනුකරුවන්ගෙන් අත්තිකාරම් ලබාගැනීම | <ul style="list-style-type: none"> ★ ස්වකිය වත්කම් යෙද්වීම හෝ විකිණීම ★ බැංකු ණය හා කළුබදු |
|-----|--|--|

(ලකුණු $2 \times 5 = 10$)

05. (i)
 - ★ සුවිශේෂිත නව හාණ්ඩියක් හෝ සේවාවක් වීම
 - ★ නිෂ්පාදිත ප්‍රසේද්‍යනය
 - ★ වෙළඳපාල සිඛිස / අවකාශය
 - ★ නවෝත්පාදනය

(ii) ව්‍යාපාරිකයා හාණ්ඩිය හෝ සේවාව ඉදිරිපත් කරන පාරිභෝගික කණ්ඩායමයි. එනම් දැනටමත් එම හාණ්ඩිය හෝ සේවාව පරිභෝගනය කරන පිරිස හා අනාගතයේ පරිභෝගනය කිරීමට ඉඩ ඇති පාරිභෝගික පිරිසයි.

- (iii)
 - ★ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ හැකි වීම
 - ★ පරිසරයේ මත්තවන අවශ්‍යතා සපුරාලිය හැකි වීම
 - ★ තරගකාරීන්වයට සාර්ථකව මුහුණ දිය හැකි වීම
 - ★ තාක්ෂණය සමඟ ගැලපිය හැකි වීම
 - ★ මුහුණ දෙන අවදානම අවම කරගත හැකි වීම
 - ★ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් ඉපැයිමක් කළ හැකි වීම

(iv)	ව්‍යාපාර අදහස	ව්‍යාපාර අවස්ථා
	<ul style="list-style-type: none"> ★ ව්‍යාපාර අදහස් විවිධය. බොහෝ අය ඒවා දකිනි. ★ සැම ව්‍යාපාර අදහසක්ම ප්‍රායෝගිකව ස්ථියාවට නැංවිය නොහැක. ★ ව්‍යාපාර අදහස් සුලහ ය. 	<ul style="list-style-type: none"> ★ ව්‍යාපාර අදහස් අතුරින් ව්‍යාපාර අවස්ථා අනාවරණය කරගැනීම සියලුළුන්ටම කළ නොහැක. ★ ව්‍යාපාර අවස්ථා ප්‍රායෝගිකව ස්ථියාවට නැංවිය හැකිය. ★ ව්‍යාපාර අවස්ථා සුලහ නොවේ.

- (v)
 - ★ වෙළඳපාල සම්ක්ෂණය තුළින්
 - ★ විනෝදාංය හා ලැදියා තුළින්
 - ★ නිරමාණයීලි වින්තන හැකියා තුළින්
 - ★ අධ්‍යාපනික පාස්මාලා තුළින්

- ★ පාරිභෝගික ප්‍රතිචාර තුළින්
- ★ පුද්ගල දක්ෂතා හා පළපුරුද්ද තුළින්
- ★ ජනමාධ්‍ය තුළින්
- ★ පුදරුණ හා අත්දැකීම මගින්

(ලකුණු $2 \times 5 = 10$)

06. (i) ★ අසාර්ථකවේම ඉවසීම
★ විවිධත්ව ගුහනය කරගැනීම
★ කුතුහලය දීර්ඝක් කිරීම
★ ගැටළු අනියෝග ලෙස දැකීම
- ★ නිරමාණයිලි පූජාණු අවස්ථා
★ නිරමාණයිලිත්වය අගය කිරීම තුළින්
★ නිරමාණය්මක හැසිරීම ආදර්ශනය කිරීම
- (ii) ★ වෙළෙඳපොලක් පැවතීම
★ ගුමය සපයා ගැනීමේ හැකියාව
★ අමුදුව්‍ය සපයා ගැනීමේ පහසුව
★ අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගත හැකි බව
★ දියත් කිරීමේ පහසුව
★ අවදානම
★ රජයේ නිකිරීති, ප්‍රතිපත්ති හා දීර්ඝත්වීම
★ ව්‍යවසායකයාගේ දැනුම, පළපුරුද්ද කුසලතා හා ඇල්ම
- (iii) ★ ජනගහන වර්ධනය වේගය
★ වයස් ව්‍යුහය
★ ස්ත්‍රී / පුරුෂ බව
- ★ ජන සංයුතිය
★ ජාතිය හා ආගම
- (iv) ★ ව්‍යාපාර ව්‍යවසායකයේ
නිදුසුන් : සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයා
★ සමාජයේ ව්‍යවසායකයේ
නිදුසුන් : ★ මහත්මා ගාන්ධිතුමා
★ මාරි කිලුරි මැතිණිය
★ මහාචාර්ය මොහොමඩ් යුතුස්
★ C. W. W. කන්නන්ගර මැතිතුමා
- ★ අභ්‍යන්තර (ආයතනික) ව්‍යවසායකයේ
නිදුසුන් : ★ එලදායිතා සම්මාන ලබාගත් විදුහල්පතිවරු
★ ගුණත්ව සම්මාන හිමිකරගත් රජයේ ආයතනවල ප්‍රධානීන්

(v)

භාණ්ඩ	සේවා
<ul style="list-style-type: none"> ★ ස්ථානය වේ. හොතික පැවැත්මක් ඇත. ★ ගබඩා කළ හැකිය. ★ සමඟාතීය බව ආරක්ෂා කළ හැකිය. ★ සපයන්නාගෙන් වෙන් කළ හැකිය. ★ පාරිභෝගිකයා නිෂ්පාදන ක්‍රියාවලියට අනුව වශය නොවේ. 	<ul style="list-style-type: none"> ★ අස්ථානය වේ. හොතික පැවැත්මක් නැත. ★ ගබඩා කළ නොහැකිය. ★ සමඟාතීය බව ආරක්ෂා කළ නොහැක. ★ සපයන්නාගෙන් වෙන් කළ නොහැකිය. ★ ගොහො විට පාරිභෝගිකයා නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසකි.

(ලකුණු 2 × 5 = 10)